



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය
கிராமிய அபிவிருத்தி, சமூகப் பாதுகாப்பு மற்றும் சமூக வலுவூட்டுகை அமைச்சு
Ministry of Rural Development, Social Security and Community Empowerment



මගේ අංකය
எனது இல ...DSD/HO/ME/05/08/01/...විකුලේබ්...
My No

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி 2025.05.16
Date

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වකුලේබ් අංක - 2020/22 ට තුන්වන එකතුව

සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු පාලක මණ්ඩල/බැංකු සමිති විධායක කමිටු සභාපතිවරුන්,
සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමනාකරුවන්/බැංකු සමිති කළමනාකරුවන්,

නව සමෘද්ධි ව්‍යවසාය සංවර්ධන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.
රු.1,000,000/= සිට රු.5,000,000/= දක්වා ණය මුදල් ලබාදීම සඳහා වූ නව උපදෙස් නිකුත් කිරීම.

නව සමෘද්ධි ව්‍යවසාය සංවර්ධන ණය යෝජනා ක්‍රමය යටතේ, සමෘද්ධි බැංකු හා බැංකු සමිති විසින් රු.1,000,000/= සිට රු.5,000,000/= දක්වා ණය මුදල් නිකුත් කිරීම සඳහා වූ නව උපදෙස් ලබා ගැනීම වෙනුවෙන් සමෘද්ධි ප්‍රජාමූල බැංකු සහ බැංකු සමිති කළමනාකරණ මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අංක 2025/135/08 මාණ්ඩලික පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇත. ඒ අනුව මෙම නව එකතුව නිකුත් කරන බව දන්වමි.

02.සම්පූර්ණ කළයුතු කොටස් මුදල

බැංකු සාමාජිකයා විසින් රු.1,000,000/- ට වැඩි ණය මුදලක් ලබාගැනීමට රු.40,000/= ක මුදලක් කොටස් ගිණුමේ තැන්පත් කර තිබීම ප්‍රමාණවත් වේ. කිසිදු විටක ලබාගන්නා ණය මුදලින් 1/10ක් කොටස් ගිණුමේ රඳවා තැබීමට සාමාජිකයින්ට බලපැම් නොකළ යුතුය.

03. ලබාගෙන ඇති ණය මුදල

මීට පෙර,පහත එක් අවස්ථාවක හෝ ඊට වැඩි ගණනක ලබාගෙන ඇති ණය මුදල මත නව ණය ලබාදීම සලකා බැලිය හැක.

- 3.1. නව සමෘද්ධි ව්‍යවසාය සංවර්ධන ණය වැඩසටහන යටතේ රු.1,000,000 /=-ක ණය මුදලක් ලබාගෙන ගිවිසුම්ගත පරිදි ගෙවා අවසන් කර තිබීම.
- 3.2. සමෘද්ධි ප්‍රජාමූල බැංකුවෙන් ජීවනෝපාය සංවර්ධන ණය වැඩසටහන හෝ වෙනත් ආදායම් උත්පාදන වැඩසටහනකින් රු.1,000,000/= ක ණය මුදලක් ලබාගෙන ගෙවා අවසන් කර තිබීම.
- 3.3. නව සමෘද්ධි ව්‍යවසාය සංවර්ධන ණය වැඩසටහනකින් හෝ වෙනත් ආදායම් උත්පාදන ණය වැඩසටහනකින් රු.500,000/= හෝ ඊට වැඩි අවම වශයෙන් ණය 02ක් ලබාගෙන ගිවිසුම් ගත පරිදි ගෙවා අවසන් කර තිබීම.

04. ණය මුදල් ආපසු ගෙවීම් කාලය හා සහන කාලය

- 4.1. සමෘද්ධි ප්‍රජාමූල බැංකුව ලබාදෙන - උපරිම මාස 96
- 4.2. සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතිය ලබාදෙන - උපරිම මාස 120
- 4.3. ණය මුදල ආපසු ගෙවීම සඳහා ලබාදෙන උපරිම සහන කාලය - මාස 06
- 4.4. සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා බැංකු සමිතිවලට ලබාදිය හැකි උපරිම ණය සීමාවන් පිළිබඳව මීට පෙර ලබාදී ඇති උපදෙස් තවදුරටත් වලංගු වේ.

1 වන අදියර, 4 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල. / 1st කட்டම, 4 වන මාල, සෙත්සිරිපාය පත්තරාමුල්ල / 1st Step, 4 th floor, Sethsiripaya Battaramulla

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் தலைமையதிபதி
Director General
011-2869824
011-2889002
dgsamurdhi@gmail.com
c:\users\user\desktop\email - නව සමෘද්ධි
වි. යවසාය වත් රලේබ් නව 2025.05.16 Hot Line :0112-889007

අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන හා ආයතන)
மேலதிக பணிப்பாளர் தலைமையதிபதி (நிர்வாகம்/தர்பணம்)
Additional Director General (Admin & Establishment)
011-2873799
011-2873996
diradmin@samurdhi.gov.lk

ප්‍රධාන ගණකාධිකාරී
பிரதான கணக்காளர்
Chief Accountant
011-2869742
011-2869742
finance@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය)
பணிப்பாளர் (குறு நிதி)
Director (Micro Finance)
011-2889003
011-2887469
Hot Line:0112-885582

කාර්යාලය
அலுவலகம்
Office
0112872202
Hot Line: 011- 2887722

05. ණය මුදල රක්ෂණය කිරීම

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හෝ වෙනත් රක්ෂණ ආයතනයකින් ණය මුදල වෙනුවෙන් රක්ෂණ හිමිකමක් ලබාගත යුතුය. මෙම රක්ෂණය සඳහා වැයවන වියදම ණයකරු විසින් සම්පූර්ණයෙන් දරාගත යුතුය. තවද මින් ඉදිරියට මෙම ණය මුදල් සඳහා සමාද්ධි බැංකු සමිතියේ ණය සංරක්ෂණ වැඩසටහන යටතේ ආවරණය ලබා ගැනීම සිදු නොකළ යුතුය.

රු. 1,000,000/= ඉක්මවූ ණය මුදලක් ලබාදීමේදී ණය ලබාදෙන ව්‍යාපෘතියේ ස්වභාවය අනුව ගිනි ආරක්ෂණ / ගංවතුර වැනි ආපදාවලින් ඇතිවන හානි වෙනුවෙන් ණය මුදලට අමතරව, ව්‍යාපෘතියට රක්ෂණ ආවරණයක් ලබාගැනීමට ද ණයකරු උනන්දු කළ යුතුය. (උදා:- සිල්ලර වෙළඳ ආයතනය, කර්මාන්ත ශාලා, වාහන අළුත්වැඩියා කරන ආයතන වැනි දෑ) මෙම රක්ෂණ වියදම ණයකරු විසින් පුද්ගලිකව දරාගෙන රක්ෂණ ආයතනයකින් ලබාගත යුතුය. වර්තමානය වනවිට සමාද්ධි බැංකු මගින් ලබාදෙන ණය මුදලින් ආරම්භ කරන ලද ව්‍යාපෘති වලට ද ස්වභාවික/ වෙනත් ආපදා හේතුවෙන් බොහෝ හානි ඇතිවන බව නිරීක්ෂණය වේ. එබැවින් මෙම විශාල ආයෝජනයන් සහිත ව්‍යාපෘති සඳහා ඇතිවන අවදානම් තත්ත්වයන් වලින් ආරක්ෂා කර ගැනීම අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට හේතුවිය.

06. ඇප සුදකුම

මෙම ණය වැඩසටහන යටතේ ලබාදෙන ණය මුදල් සඳහා සුදකුම් ලෙස දේපල/වංචල/පුද්ගල ඇප යන සුදුසු පිළිගත හැකි සුදකුමක් ලබාගත යුතුය. සුදකුම ලබා ගැනීමේදී සමාද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක 2021/06 හි සඳහන් උපදෙස් අනුගමනය කළ යුතුය.

07. කුඩා කණ්ඩායම් සුදකුම

ණය ඉල්ලුම්කරු විසින් සමාද්ධි බැංකුවෙන් රු. 100,000/-ක ණය මුදලක් ලබා ගැනීමට සම්පූර්ණ කර ඇති 25% තැන්පත් මුදලට සමාන මුදලක් දැනටමත් සමුභ(කණ්ඩායම්) තැන්පත් ගිණුමේ තිබෙන්නම් ,එම මුදල ප්‍රමාණවත් වේ. තවදුරටත්, අතිරේක මුදලක් සමුභ ගිණුමේ තැන්පත් කිරීමට බලපෑම් නොකළ යුතුය.

08. ණය ඉල්ලුම් කරන ව්‍යාපෘති වාර්තාවට අනුමැතිය ලබාගැනීම

- 8.1. සමාද්ධි ප්‍රජාමූල බැංකු සමිතිය ලබාදෙන රු. 2,000,000/- ඉක්මවූ ණය මුදල් සඳහා ක්ෂුද්‍ර මූල්‍ය අංශයෙන්
- 8.2 සමාද්ධි ප්‍රජාමූල බැංකුව විසින් ලබාදෙන ණය මුදල් සඳහා සමාද්ධි බැංකු සමිතිය මගින් අනුමැතිය සුපුරුදු පරිදි ලබාගත යුතුය.

මෙහිදී, සමාද්ධි බැංකු සමිතිය ලබාදෙන ණය මුදල සඳහා අනුමැතිය විධායක කමිටුව විසින් ද, සමාද්ධි බැංකුව විසින් නිකුත් කරන ණය මුදල් සඳහා බැංකු පාලක මංඩලය වෙතින් අනුමැතිය ලබාගැනීමේ උපදෙස් තවදුරටත් එලෙසින්ම වලංගු වේ.

09. මෙම එකතුව සඳහා කරනු ලබන සංශෝධන මෙපමණක් වන අතර, අනෙකුත් උපදෙස් සඳහා සමාද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක 2020/22 හා ඊට නිකුත් කර ඇති එකතූන් හි සඳහන් උපදෙස් වලංගු කරගන්නා ලෙසත් දන්වමි.



සී.ඩී.කපුරාවි
අධ්‍යක්ෂ ජනරාල්

පිටපත්

- 1. ලේකම්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය - කා.දැ.පි.
- 2. සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්/දිස්ත්‍රික් සමාද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කා.දැ.පි.
- 3. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව - කා.දැ.පි.
- 4. සියලුම දිස්ත්‍රික් සමාද්ධි අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කා.දැ.පි හා අ.ක.ස.
- 5. සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කා.දැ.පි හා අ.ක.ස.
- 6. සමාද්ධි නියෝජ්‍ය/සහකාර අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කා.දැ.පි හා අ.ක.ස.